

## **Bidding Prayers – International Pentecost Mass**

### **Celebrant**

Filled with the fire of the Holy Spirit on this great Feast of Pentecost, let us bring our prayers before God our loving Father.

#### **1. For the Church – English**

For the Church throughout the world, that the Holy Spirit may renew her in holiness, unity, and missionary zeal.

**Lord, hear us.**

*Lord, graciously hear us.*

#### **2. For Our Parish – Italian**

Per la nostra parrocchia di San Lorenzo, perché lo Spirito Santo ci renda una comunità viva nella fede, nell'amore e nel servizio.

**Preghiamo il Signore.**

*Ascoltaci, o Signore.*

#### **3. For the Elderly and the Sick – German**

Für die älteren Menschen und die Kranken, dass sie Trost, Kraft und Hoffnung im Herrn finden.

**Wir bitten dich, erhöre uns.**

#### **4. For Youngsters and Students – French**

Pour les jeunes et les étudiants, afin que l'Esprit Saint les guide dans la vérité, la sagesse et la joie.

**Seigneur, écoute-nous.**

## **5. For Catechists and Volunteers – Latin**

Pro catechistis et voluntariis paroeciae nostrae, ut Spiritus Sanctus eos confirmet in ministerio et caritate.

**Dominum deprecemur.**

*Te rogamus, audi nos.*

## **6. For Peace in the World – Polish**

Módlmy się o pokój na świecie, aby narody żyły w jedności, sprawiedliwości i wzajemnym szacunku.

**Ciebie prosimy, wysłuchaj nas, Panie.**

## **7. For Social Justice – Spanish**

Por todos los que sufren pobreza, injusticia y discriminación, para que encuentren dignidad, esperanza y solidaridad.

**Roguemos al Señor.**

*Te rogamus, óyenos.*

## **8. For Parents and Young Couples – Portuguese**

Pelos pais e jovens casais, para que suas famílias sejam fortalecidas pelo amor, pela fidelidade e pela paz de Cristo.

**Oremos ao Senhor.**

*Senhor, escutai a nossa prece.*

## **9. For Expecting Mothers – Kiswahili**

Tuwaombea akina mama wajawazito, ili Bwana awajalie afya njema, ulinzi na furaha katika kusubiri watoto wao.

**Bwana utusikilize.**

### 10. For Political and World Leaders – Konkani

Rajkiy ani sogllea jagatik netam mhaka buddhi, nyai ani shantichem vichar diun mhaka marg dakho.

**Hea amchi vinanti aik, Deva.**

### 11. For Christian Unity and Ecumenism – Tamil

அனைத்து கிறிஸ்தவர்கள் ஒருமைப்பாட்டில்  
வளர்ந்து, அன்பிலும் சமாதானத்திலும் ஒன்றிணைய  
பரிசுத்த ஆவி வழிநடத்திட இறைவனை  
வேண்டுவோம்.

**ஆண்டவரே எங்கள் ஜெபத்தை கேளும்.**

### 12. For the Deceased – Sinhala

අපගේ පවුල්වල හා දේවස්ථානයේ අභාවප්‍රාප්ත වූ සියලුම  
විශ්වාසවන්තයන් සඳහා යාච්ඤා කරමු; ස්වාමීන්වහන්සේ  
ඔවුන්ට සදාකාල විවේකය ලබා දෙන සේක්වා.

**ස්වාමීනි, අපගේ යාච්ඤාව අසන්න.**

### 13. For Families and the Faithful – Malayalam

നമ്മുടെ കുടുംബങ്ങൾക്കായി, പ്രത്യേകിച്ച്  
വിശ്വാസത്തിൽ വളരുന്ന മക്കൾക്കായി,  
പരിശുദ്ധാത്മാവ് വഴികാട്ടിയും  
ശക്തിയുമായിരിക്കട്ടെ എന്ന് നമുക്ക് പ്രാർത്ഥിക്കാം.  
**കർത്താവേ, ഞങ്ങളുടെ പ്രാർത്ഥന  
കേൾക്കേണമേ.**

#### **14. For All People and Human Fraternity – Hindi**

सभी लोगों के लिए प्रार्थना करें कि पवित्र आत्मा हमें प्रेम, भाईचारे और सेवा की भावना में एक करे।

**हे प्रभु, हमारी प्रार्थना सुन।**

#### **15. For the growth of the Holy Catholic Church- Chinese**

請為普世的新領洗友祈禱

求聖神幫助他們繼續保存信仰帶來的喜樂，並欣然負起福傳的使命。

為此，我們同聲祈禱。

#### **16. Prayer for the Diocese of East Anglia – Tetum**

Ba Diocese East Anglia ne'ebé selebra tinan 50 Jubileu Ouro, ita harohan atu Espírito Santo kontinua fó matenek, unidade no fiar ba bispu, padre, relijiozu sira no povu tomak, atu sira sai nafatin sinal esperansa no domin iha mundu.

Maromak rona ami nia oração.

#### **17. Prayer for Vocations – Tagalog**

Para sa mga tinatawag ng Diyos sa pagpapari at buhay relihiyoso, nawa'y buong puso nilang sundin ang tawag ng Panginoon at maging tapat na saksi ng Kanyang pag-ibig at paglilingkod.

**Panginoon, dinggin mo kami.**

#### **Celebrant's Closing Prayer**

Heavenly Father,  
through the gift of the Holy Spirit you gather people of every nation, language and culture into one Church. Hear the prayers we offer with faith and grant them through Christ our Lord.

**Amen.**

